

නිවන අවබෝධ කරගැනීමේ අත්‍යාචාරය ප්‍රතිපදාව බුදු දහම තුළ දැක්වෙන්නේ අනුපූර්ව ශික්ෂාව හෙවත් ත්‍රිඹික්ෂාව නමින් ය. එම ත්‍රිඹික්ෂාව සම්පූර්ණ කර ගැනීමේදී භාවනාවට හිමිවන්නේ සුවිශේෂ සේරානයකි. බුද්ධ දේශනාවට අනුව භාවනාව පිළිබඳව මූලික ප්‍රහේද දෙකක් දක්වා ඇත. සමඟ භාවනාව හා විපස්සනා භාවනාව ලෙස ඒවා නම් කෙරේ. සිතේ විසිරුණු ස්වභාවය වෙනුවට සිත තුළ සමාධිමත් බවක් ඇති කිරීමට සමඟ භාවනාව වැඩිය යුතු ය. සිතේ පවත්නා අවිද්‍යාව දුරුකුර ප්‍රයාව වර්ධනය කිරීමට විපස්සනා භාවනාව වැඩිය යුතු ය.

බුදු රජාණන්වහන්සේ නිවන අවබෝධ කරගැනීමට දේශනා කළ අනුපූර්ව ශික්ෂණ ක්‍රමයේ මූලික පියවර තුනක් දැක්වේ. සීල, සමාධි, ප්‍රයා ලෙස ඒවා නම් කෙරේ. පළමු පියවර සීලයෙන අතර, “කාය වාචානං සමොධානං සීලං” යන පාඨයට අනුව කය, වචන දෙක් සංවර්භාවය සීලය බව එහි සරල අර්ථයයි. ඒ සඳහා කායිකව හා වාචිකව සිදු කරන අකුසල්වලින් වැළකී සිටීමත් අනුගමනය කළයුතු කායික හා වාචික කුසලයේ යෙදීමත් අවශ්‍ය වේ. එය වාරිතු සීලය හා වාරිතු සීලය ලෙස හැඳින්වේ. මේ සීලය ආර්ය කාන්ත සීලයක් දක්වා වර්ධනය කර ගැනීම නිවන අපේක්ෂා කරන්නෙකු විසින් කළයුතු වේ.

දෙවැනි පියවර සමාධිය වේ. “කුසල විතතසස එකගෙතා සමාධි” යන පාඨයට අනුව කුසල් සිතේ එකග බව, තැන්පත් බව, අරමුණෙහිම පවත්නා බව සමාධිය ලෙස දැක්වේ. වරිතානුකුලව ලබාගත්නා සමසත්‍යිස් කරමස්ථාන අතරින් තමාට උචිත කරමස්ථානය හෙවත් භාවනා අරමුණ අනුව වැඩිකළක් සිත එක අරමුණක තබා ගැනීමෙන් මේ සමාධිය ඇති කරගත හැකි ය. එය සමඟ භාවනාව තුළින් සකස් කරගත යුතු ය. සමඟ භාවනාව පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් 4 වසර ත්‍රිපිටක ධර්මය පෙළ පොතේ ඇතුළත් සමඟ භාවනාව පාඨමෙන් ඔබ මේ වන විටත් ලබාගෙන ඇත. එම නිසා මෙම පාඨමෙන් විපස්සනා භාවනාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ඔබට ලබාගත හැකිවනු ඇත.

අනුපූර්ව ශික්ෂණ ක්‍රමයේ තෙවැනි පියවර ප්‍රයාවයි. “කුසල විතත සම්පූර්ණ විපස්සනා ස්කාණං පස්ක්සාණං” යන පාඨයෙන් පැහැදිලි කරන්නේ කුසල් සිත හා යෙදුණු විපස්සනා ස්කාණය ප්‍රයාව බව ය. මෙම පාඨයේ එන විපස්සනා යනු කුමක් ද? “අනිවාදිවසෙන විවිධෙහි ආකාරෙහි පසසතිති විපස්සනා” යන පාඨයට අනුව අනිත්‍ය වශයෙන් විශේෂකාට, විවිධාකාරයෙන් දැකීම විපස්සනාවයි. අනිත්‍ය, යුක්ඛ, අනාත්ම වශයෙන් විශේෂයෙන් බලන්නේ කුමක් ද යන්න රළුගත ඇති ප්‍රයානයයි. රුප, වේදනා, සංයුර, සංකාර, විස්ක්ස්කාණ යන පාඨස්කන්ධ ලෝකය එසේ අනිවාදී වශයෙන් බැලීම මෙයින් අර්ථ ගැන්වයි.

“ඉමසම්. යෙට බ්‍රහ්මමනෙක කළෙබරර ලොකං ව පසුදුවේපෙම්” යන පායයට අනුව ඉහත දැක් වූ පංචස්කන්ධයම ලෝකය ලෙස බුදු රජාණන්ධන්සේ පණවා වදාඹන. මේ පිළිබඳ අනිත්‍ය ලෙස දුක්ඛ ලෙස හා අනාත්ම ලෙස විද්‍යුත් තුවණීන් දැකීම විපස්සනාවයි. මේ නිසා අවිශ්චාච දුරු වී ප්‍රඟාව පහළ වේ. අනුප්‍රරච ඩික්ෂණ ක්‍රමයේ අවසන් පියවර වූ ප්‍රඟාව - විද්‍රෝහනා හාවනාව තුළින් වර්ධනය කළයුතු බව ඉන් පැහැදිලි වේ.

බුදුරජාණන්ධන්සේ පහළ වූ භාරතීය සමාජය තුළ සිලය හා සමාධිය පිළිබඳවත්, සිල ප්‍රතිපදාව හා සමථ හාවනාව පිළිබඳවත් ප්‍රමාණාත්මක මෙන්ම ප්‍රායෝගික අවබෝධයක් සහිත දාරුණිකයින් ආගමික ප්‍රාර්ථකවරුන් සිටි බවට සාක්ෂි සූත්‍ර පිටකය තුළ ඇතුළත්ව ඇත. සිදුහත් බේස්කාණන්ධන්සේගේ ආචාරයවරුන් වූ ආලාරකාලම සහ උද්ධකාරාම ඒ සඳහා උදාහරණ දෙකක් පමණි. ඔවුන් සමථ හාවනාවේ උසස්ම ප්‍රතිඵල ලබා තිබේ. සමථ හාවනාව බුදු දහමට සුවිශේෂී නොවන අතර එය සමකාලීන භාරතීය සමාජයේ පැවැති බුදු රජාණන්ධන්සේ ද පිළිගත් ක්‍රමයකි.

විපස්සනා හාවනාව බුදු දහමට සුවිශේෂී වූවකි. පංචස්කන්ධ පිළිබඳව ත්‍රිලක්ෂණය අනුව ගෙළපමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකිමින් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යන දැක්මක් ගොඩ නගා ගැනීමට එය ඉවහල් වේ. තමා පිළිබඳවත්, පංචස්කන්ධ ලෝකය පිළිබඳවත් සමස්ත ලෝකය පිළිබඳවත් යථාදායාණ දරුණයයක් ගොඩනැගීම නිවන් අවබෝධයට අත්‍යවශ්‍ය වේ. ලොකික ප්‍රඟාවන් ඔවුන් ගිය ලෝකෝත්තර ප්‍රඟාවක් ගොඩනැගීම තුළින් පමණක් නිවන අවබෝධවන අතර ඒ සඳහා ඇති එකම මග විපස්සනා හාවනාව ලෙස බුදු දහම අවධාරණය කරයි. සමථ හාවනාව සම්මුති සත්‍ය තුළ පවත්නාදේ හාවනා අරමුණු වශයෙන් තබා ගනිමින් තාවකාලිකව කෙලෙසුන් ප්‍රහිණ කිරීමේ ක්‍රියාවලියකි. විපස්සනා හවනාව සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍යය යන දෙකම තුළ පවත්නා දේ හාවනා අරමුණු වශයෙන් ගෙන ස්ථීරව ම කෙලෙස් ප්‍රහිණ කිරීමේ ක්‍රියාවලියකි.

බුදු දහමට අනුව ලෝකයේ පවත්නා ජ්ව, අජ්ව, (සවික්ෂ්දාණක, අවික්ෂ්දාණක) සියල්ල පරමාර්ථ වශයෙන් සතර ආකාර ලෙස දක්වයි. ජ්ව හඳුන්වන්නේ විත්ත පරමාර්ථ, වෙළතසික පරමාර්ථ, රුප පරමාර්ථ හා නිරවාණය ලෙසිනි. මේ සතර ආකාර වූ පරමාර්ථ අතරින් විත්ත වෙළතසික හා රුප යන තුන සංඛ්‍යා ධර්ම ලෙස වර්ග කෙරේ. නිරවාණය එකම අසංඛ්‍යා ධර්මයි. සංඛ්‍යා ධර්ම හඳුන්වන්නේ හේතු ප්‍රත්‍ය සමවායයෙන් හටගත් දේ යනුවෙනි.

අසංඛ්‍යා වූ නිවන එයට ඇතුළත් නැතු. හේතු ප්‍රත්‍ය සමවායයෙන් හටගත් සංඛ්‍යා ධර්මවලට පොදු ධර්මතා තුනක් වේ. “නීණීමානි හිකුවෙ සංඛ්‍යා සංඛ්‍යා ධර්මවල කතමානි තිණි. උපාදා පසුදුදායති, වයෝ පසුදුදායති, දීතස්ස අසුදුදාලතාං පසුදුදායති” යනුවෙන් දැක්වෙන පායය තුළ එම ධර්මතා තුන ඇතුළත් ය. ඇතිවීම, නැතිවීම හා වෙනස් වෙමින් පැවතිම ලෙස සරලව එය දැක්විය හැකි ය. සාමාන්‍ය ව්‍යවහාරයේ පවත්නා උපත - ජ්වත්වීම - හා මරණය ලෙස ද අදහස් කරන්නේ මේ

සංකල්පය ම වේ. තිබුණ් පෙන්වන දරමයන්ට පොදු වූ දරමතාවක් ලෙස පෙන්වා දිය හැකි ය. මේ ලක්ෂණ අනුව පංචස්කන්ධය, ලෝකය, විශේෂ ලෙස දැකීම විපස්සනා හාවනාවයි. පහත සඳහන් සටහන මේ සංකල්ප අතර පවත්නා සම්බන්ධතාව මැනවීන් පැහැදිලි කරයි.

සංඛ්‍යාත පරමාර්ථ දරම	පංචස්කන්ධය	පංචස්කන්ධයේ ප්‍රධාන බෙදීම	විදුරගණනාව
රැජ පරමාර්ථය	රැජස්කන්ධය	රැජස්කන්ධය	අනිත්‍ය දුක්ඛ
වෙළතසික පරමාර්ථය	වේදනාස්කන්ධය සංජාස්කන්ධය සංඛාරස්කන්ධය	නාමස්කන්ධය	අනාත්ම ලෙස විදුෂ්‍යන් තුවණීන් දැකීම
විත්ත පරමාර්ථය	වික්ද්‍යාණස්කන්ධය		

කෙකලේස්වලින් බර පුහුදුන් ලෝකයා පාවස්කන්දය ඇතුළු ලෝකය දකින්නේ ය එහි ස්වරුපයෙන් නොවේ. අයෝනිසේ මනසිකාරයෙන් යුතුව මක්කැනාවෙන් හෙවත් විපරීත ලෙසිනි. එවිට සංයු විපල්ලාස පැනි වේ. සංයු විපල්ලාස සිඩු වැදුරුම් ය.

01. අනිවෙත නිවහනත් සංස්කෘතාවිපලලාසො
  02. අපුරූහ සුහනත් සංස්කෘතාවිපලලාසො
  03. දුබේ සුහනත් සංස්කෘතාවිපලලාසො
  04. අනතෙත අනතානි සංස්කෘතාවිපලලාසො

මේ විපරික දැක්ම නිසා අතිතු, අසුහය, දුක සහ අනාත්ම බව කිසි දිනක වටහා නොගන්නා පුහුදුන් පුද්ගලයා සියල්ල නිතු ලෙස දකී. සුහ ලෙස දකී. සැප ලෙස දකී. සදාකල් පවතින සේ දකී. මේ නිසාම මම ය. මාගේ ය. මාගේ ආත්මයය යන සත්කාය සමඟ බැඳුණු ත්‍රේන්හා මාන දිවිධි යන අකුසල් සහිත දරුණනයක් ඇති වේ. එයින් සිත තුළ පවත්නා අවිත්තාව තව තවත් පෝෂණය වේ. පෙන්වනු ලබන දරම තව තවත් සිත තුළ ප්‍රබල වේ. අකුසල සක්‍රිය වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අප්‍රක්ෂ්‍යාති සංඛ්‍යාර රස් කරමින් දුගතියට පත්වීම ය. මේවා දිවිධිගත වීම ය. හාවයෙන් හාවයට ගමන් කිරීමයි.

විපස්සනා හටතාව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සංකල්ප මිස්සේ පංචස්කන්ධ ලෙස්කය දකින්නට සලස්වයි. අනිත්‍ය අනිත්‍ය ලෙසට ද, දුක් දුක්ක ම ලෙසට ද, අසුහය අසුහය ලෙසට ද, අනාත්මය අනාත්මය ලෙසට ද යථාරූත ක්‍රාණ දුරුහනයක් ඇති කිරීමට උපකාරී වේ. එහි ප්‍රතිඵලය වන්නේ ලොව පවත්නා සියල්ල ම පරමාර්ථ ධර්ම සමුහයක් පමණක් බවත්, ඒ නිසා ම මම ය, මාගේ ය, මගේ ආත්මය වේ යනුවෙන් ගතහැකි කිසිවක් තොටන

බව පිළිබඳ දැක්මක් ඇතිවේමයි. එය දියුණු කර ගැනීම තුළින් අවිෂ්ඨාව ප්‍රහිණය කරමින් ප්‍රයාව වර්ධනය කළ හැකි වේ. කෙලෙස් තුනිකර තිකෙලෙස් වීමට එමගින් ඉඩ සැලැසේ.

පූහුණුන් පුද්ගලයෙකුගේ සිත තුළ කෙලෙස් ක්‍රියාත්මකවන ආකාර තුනක් පවතී. අනුසය, පරියුටියාන, විතික්කම ලෙස එම අවස්ථාව භාවිත කෙරේ. මෙහි උපරිම හා සමාජමය සත්‍යය අවස්ථාව විතික්කම ලෙස හැඳින්වේ. නිදායිටි (අනුසය) අකුසලයන් අවධිවී සිත තුළ පමණක් ක්‍රියාත්මක වෙමින් (පරියුටියාන) පවතී. එයින් ද නොනැවති. එම අකුසල සිතුව්ලි ගාරීකව හා වාචිකව ක්‍රියාත්මක වීමට පවත් ගනී. කයින් සහ වචනයෙන් අකුසල සිදුවන්නේ එවිට ය. එය පුද්ගලයාටත් සමාජයටත් හානිකරයි. මේ විතික්කම අවස්ථාව යටපත් කළ හැක්කේ සිලයෙනි. සිලය නිසා මතු වී සත්‍ය වූ කෙලෙස් හෙවත් අකුසල ලෙවතකි තදුග වශයෙන් තාවකාලිකව යටපත් වේ. පුද්ගලයා සන්සුන් වේ. එහෙත් සිත තුළ පමණක් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. එම පරියුටියාන අවස්ථාවේ පවතින තත්ත්වය පාලනය කළහැක්කේ සමඟ හාවනාවෙන් පමණි. සිත තුළ අකුසල් ක්‍රියාත්මකව පවත්නා පරියුටියාන අවස්ථාවේ මතස තුළ අපමණ අකුසල විත්තවීමේ හටගතී. ඒවායින් සසර පුරා විපාක ලබාදෙන අකුසල කර්ම හෙවත් අප්‍රස්ඝ්‍යාහිසංඛාර රස් කෙරේ. සමඟ හාවනාවට සිත සමාධිගත කිරීමේ ගක්තියක් ඇති බැවින් එය සමාධි හාවනාව ලෙස ද හැඳින් වේ.

විතික්කම හා පරියුටියාන ලෙස ක්‍රියාත්මක නොවන කෙලෙස් සිත තුළම නිදා සිටී. එසේ සිටින්නේ අවධි වීමට අවස්ථාව පැමිණෙන තුරු පමණි. ඒ නිසා සිලයෙන් කෙරෙන තදුග ප්‍රහාණය හා සම්පූර්ණ නොවන විෂ්කම්භන ප්‍රහාණය තාවකාලික වූ යටපත් කිරීමක් පමණි. සිත තුළ නිදා සිටින අකුසලයන් කෙලෙස් මුලිනුප්‍රටා දැමිය හැකි නම් නැවත කිසි දිනක පරියුටියාන - විතික්කම නොවනු ඇත. එය කළ හැක්කේ ප්‍රයාව දියුණු කිරීමෙන් පමණි. ලෝකෝත්තර ප්‍රයාව දියුණු කිරීමට විපස්සනා හාවනා ඉවහල් වේ. මෙය බුදු රජාණන්වහන්සේ අනුදැන වදාල බුදු දහමට සුවිශ්චි වූවති. අවිෂ්ඨාව පවතින තුරු අනුසය වශයෙන් පවතින කෙලෙස් යටපත් කළ නොහැකි ය. විපස්සනා හාවනාව අනිත්‍යාදී වශයෙන් ලෝකය දැකීම නිසා යථාර්ථය දැකීමට යථාහුත ස්කෘණ දරුණනයට සහ යෝනිසේ මනසිකාරයට ඉඩ සලසයි. විපස්සනා හාවනාවෙන් ප්‍රයාව දියුණු කිරීමෙන් අනුප්‍රට දින්හාවේ තෙවැනි පියවර සම්පූර්ණ වේ. සියලු කෙලෙස් සමුළුවමේද වශයෙන් ප්‍රහාණය වේ. ඒ අනුව නිර්වාණගාමී ප්‍රතිපදාව සිලයෙන් හා සම්පූර්ණ පමණක් කිසි දිනක සපුරා ගත නොහැකි ය. සිලය මත පිහිටා සමාධියත්, සමාධිය තුළින් විපස්සනාවත් වැඩිමෙන් පමණක් ත්‍රිවිධ දින්හාව හෙවත් නිවන් මග සපුරාගත හැකි ය. ඒ අනුව විපස්සනා හාවනාව අත්‍යවශ්‍ය ම පියවරක් ලෙස හැඳින්වීය හැකි ය. ඉහත දැක්වූ සමස්ත අදහස පහත දැක්වෙන සටහනින් ඔබට පැහැදිලි කරගත හැකිවනු ඇත.

කෙලෙස් පවතින අවස්ථාව	ත්‍රිඹික්ෂාව	කෙලෙස් ප්‍රහිණයට ආකාරය	පිළිපැදිය යුතු මාරුගය	මෙලොව ලැබෙන ප්‍රතිඵල	සසර ප්‍රතිඵල
අනුසය	ප්‍රඟා	සමුච්චේද	විපස්සනා හාවනා	මාරු එල අවබෝධය	නිරවාණාබෝධය
පරුයුවියාන	සමාධි	විෂකම්භන	සමථ හාවනාව	උපවාර - අර්ථනා සමාධි	රුප - අරුප ප්‍රතිසන්ධි
විතික්කම	සීල	තදිග	සීලය	මහා කුසල් සිත් ඇති වේ	කාම යුගති ප්‍රතිසන්ධි

විපස්සනා හාවනාව තුළින් සමුච්චේදයෙන් සියලු කෙලෙස් ප්‍රහිණය කර අරහත්හාවයට පත් උතුමේ දෙවරුගයක් වෙති. සමථයානික, විපස්සනායානික ලෙස එම උතුමේ නම් කෙරෙති. සමථ හාවනාව තුළින් නීවරණ ධරුම යටපත් කොට සිත සමාධිතකර ගැනීමෙන් හා විපස්සනා හාවනාවෙන් කෙලෙස් සමුච්චේද ලෙස ප්‍රහිණය කරමින් අවශ්‍යාව තසා ලෝකෝතර ප්‍රඟාව වැඩිමෙන් අරහත් හාවයට පත් වූ උතුමා සමථයානික නම් වේ. සිවිපිළිසිඩියා ලැබීම, අහිජාලාහිවීම වැනි අතිරේක ඇශාණයන් දියුණුකර ගැනීමට ද සමථයානික රහතන් වහන්සේට අවස්ථාව සැලැස්. විපස්සනායානිකයා යනු සමථයෙන් තොරව විද්‍රෝහනාවෙන් පමණක් සමාධිය හා ප්‍රඟාව දියුණුකර කෙලෙස් තවන ලද රහතන්වහන්සේ ය. අවබෝධ කළ නිවන එකම වූව ද අතිරේක ඇශාණ ලැබීමට විපස්සානායානිකයන් වහන්සේට අවස්ථාවක් නොලැබේ. උන්වහන්සේ ගුණුක විද්‍රෝහක රහතන්වහන්සේ ලෙස ද හඳුන්වයි. වක්ඩුපාල මහරහතන් වහන්සේ ඒ සඳහා උදාහරණයකි. සංස්කාර ධරුමයන් වහා වහා ඇතිව නැතිවන බැවින් අතිතා වේ. නැවත නැවත සිත පෙළන බැවින් දුක් වේ. තමන්ට කුම්ති සේ ම වසග යේ නොපවතින බැවින් අනාත්ම වේ යන මූලික සිතුවිලි මත විපස්සනා හාවනාව වැඩිය යුතු ය.

විපස්සනා හාවනාවේ උසස්ම එකා වන්නේ නිරුපදිසේස නිරවාණයයි. එයට පෙරාතුව සේපැදිගේෂ නිරවාණ දාතුවන්; ලෝකෝතර ප්‍රඟාවත් ලබා ගැනීමට හැකි ය. විපස්සනා හාවනාවෙන් ලොකික වශයෙන් ලැබිය හැකි ප්‍රතිඵල කිහිපයක් පහත පළ වේ.

- ජරාවට පත්වීම ස්වභාවික බව අවබෝධ කරගත හැකිවීම.
- මරණයට පත්වීම ස්වභාවික බව අවබෝධ කරගත හැකිවීම.
- ජීවිතය සැමදා එකලෙස සිතන පතන ආකාරයෙන් නොපවතින බව.
- හොතික සම්පත් සියල්ල ද නිරන්තරව විපරිණාම ධරුමතාවට යටත් බව.
- අටලෝ දහමට මුහුණ දීමට සිදුවන බව.
- මේ තත්ත්වයන් අවබෝධකාටගෙන දෙනික ජීවිතය කළමනාකරණය කරගනිමින් කුසලයට යොමුවුණු ජීවිතයක් ගොඩනගා ගැනීම.

### අභ්‍යාස

01. විපස්සනා භාවනාවෙන් ලැබෙන උසස්ම එලය කුමක් ද?
02. විපස්සනා භාවනාව පුණුදුහාවනා ලෙස ද හැඳින් චේ. එයට හේතු කවරේ ද?
03. පරියුටියාන අවස්ථාවේ කෙශෙස්වල ස්වභාවය කුමක් ද?
04. විපස්සනා භාවනායෙන් දෙනික ජීවිතයට ලද හැකි ආදර්ශ කවරේ ද?
05. ත්‍රිඝික්ෂාව හා විපස්සනා භාවනාව අතර ඇති සඛැධාව පෙන්වාදෙන්න.
06. සංඛ්‍යාත පරමාර්ථ ධර්ම හා පංචස්කන්ධය අතර ඇති සඛැධාව පෙන්වාදෙන්න.
07. සමථ භාවනාව හා විද්‍රෝහනා භාවනාව අතර මූලික වෙනස්කම පෙන්වාදෙන්න.